



ජාතික විගණන කාර්යාලය

தேசிய கணக்காய்வு அலுவலகம்


NATIONAL AUDIT OFFICE



මගේ අංකය
எனது இல.
My No. }

එස්පීඑල්පී/කේපී/ජී/වයිපීඑස්/එස්පී/05/2024/30

ඔබේ අංකය
உமது இல.
Your No. }



දිනය
திகதி
Date } 2025 මැයි 30 දින.

ලේකම්,

යටියන්තොට ප්‍රාදේශීය සභාව.

යටියන්තොට ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(I) උපවගන්තිය ප්‍රකාර විගණකාධිපති සම්පිණ්ඩන වාර්තාව

යථෝක්ත වාර්තාව මේ සමඟ එවා ඇත.



ඩබ්.වී.ඒ.එස්. පූජ්‍යකුමාරි,

ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති,

විගණකාධිපති වෙනුවට.

පිටපත :- පළාත් පාලන කොමසාරිස්, සබරගමුව පළාත් සභාව - කා.දැ.පි.





ජාතික විගණන කාර්යාලය

தேசிய கணக்காய்வு அலுவலகம்

NATIONAL AUDIT OFFICE



මගේ අංකය
எனது இல. My No.

එස්එල්එස්/කේටී/එස්එස්/05/2024/30

ඔබේ අංකය
உமது இல. Your No.

}

දිනය
திகதி Date

2025 මැයි 30 දින

ලේකම්,

යටියන්තොට ප්‍රාදේශීය සභාව.

යටියන්තොට ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(I) උප වගන්තිය ප්‍රකාර විගණකාධිපති සම්පිණ්ඩන වාර්තාව

1 මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

යටියන්තොට ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) උපවගන්තියේ විධිවිධාන ප්‍රකාරව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ඉදිරිපත් කළයුතු මාගේ වාර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

මාගේ වාර්තාවේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනම කොටසේ විස්තර කර ඇති කරුණුවලින් වන බලපෑම් හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට යටියන්තොට ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.



1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම පහත කරුණු නිරීක්ෂණය විය.

- (අ) ස්ථාවර වත්කම් ලේඛනයේ ඇතුළත් ගොඩනැගිලි 05 ක වටිනාකම රු.23,511,833ක් ප්‍රාග්ධනික කර නොතිබීම නිසා එම ප්‍රමාණයෙන් ජංගම නොවන වත්කම් හා ප්‍රාග්ධන යෙදුමට ආදායමෙන් දායකවීමේ ගිණුම අඩුවෙන් දක්වා තිබුණි.
- (ආ) 2021 හා 2023 වර්ෂවල අවස්ථා 03 කදී ලැබී තිබුණු, ඉඩම් කට්ටි කර වෙන්දේසි කිරීමේ සියයට 1 ක බදු මුදල් රු.1,019,513 ක් ආදායමට නොගෙන පොදු තැන්පත් වල රඳවාගෙන තිබීමෙන් සමාලෝචිත වර්ෂය අවසානයට ජංගම බැරකම් එම වටිනාකමින් වැඩියෙන් දැක්වුණු අතර සමුච්චිත අරමුදල සමාන වටිනාකමින් අඩුවෙන් දැක්වුණි.
- (ඇ) ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශයට ප්‍රාග්ධන යෙදුමට ආදායමෙන් දායකවීමේ ගිණුම ඇතුළත් කර නොතිබුණි.
- (ඈ) මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂය අවසානයට ඉඩම් හා ගොඩනැගිලි ශේෂය හා ස්ථාවර වත්කම් ලේඛනය අනුව එම ශේෂය අතර රු.157,635,326 ක වෙනසක් පැවතුණි.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විසින් විගණනය සිදු කරන ලදී. මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත් ශ්‍රී ලංකා විගණන ප්‍රමිත ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා

සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, මෙම මුල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ආර්ථික තීරණ ගැනීමේදී ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- ප්‍රකාශකරන ලද විගණන මතයට පදනමක් සපයාගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත ඟුරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනයෙන් හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව කළමනාකරණය දැනුවත් කරන ලදී.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම
(අ) මුදල් රෙගුලාසි 571	වර්ෂ 02 ක් ඉක්මවූ රු.557,827 ක තැන්පතු ශේෂ 31 ක් නියාදනය කර නොතිබුණි.
(ආ) 2020 අගෝස්තු 28 දිනැති අංක 02/2020 රාජ්‍ය මුදල් චක්‍රලේඛය	සමාලෝචිත වර්ෂය සඳහා වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.
(ඇ) 2020 ඔක්තෝබර් 02 දිනැති අංක 05/2020 දරන භාණ්ඩාගාර චක්‍රලේඛය	දීර්ඝ කාලයක සිට භාවිතා කළ නොහැකි තත්වයේ පවතින වාහන 06 ක් අළුත්වැඩියා කිරීමට හෝ අපහරණය කිරීමට කටයුතු කර නොතිබුණි.
(ඈ) 2016 දෙසැම්බර් 29 දිනැති අංක 30/2016 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ 8.1 උප	සෑම ඉන්ධන පරීක්ෂාවකටම පසු මාස 12 ක කාලසීමාවක් පසුව හෝ 25,000km ක දුර ප්‍රමාණයක් ධාවනය කිරීමෙන් පසුව හෝ එන්ජිම සම්බන්ධව ප්‍රධාන අලුත්වැඩියාවකට පසු යන කාරණා අතරින්

වගන්තිය

මුලින්ම යෙදෙන අවස්ථාවෙන් පසුව නැවත ඉන්ධන පරීක්ෂාවක් කළ යුතු වුවත්, සභාව සතු වාහන 09 ක ඉන්දන දහන පරීක්ෂාව එපරිදි සිදු කර නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.33,383,613 ක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.15,889,217 ක් විය.

2.2. ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	4,827,953	4,537,109	4,488,154	946,150	4,598,013	5,159,810	5,467,152	897,194
කුලී	12,879,491	11,745,570	11,595,489	341,389	10,096,800	11,336,148	11,209,228	191,308
බලපත්‍ර ගාස්තු	1,027,293	1,670,016	1,670,016	-	850,000	1,162,117	1,162,117	-
වෙනත් ආදායම්	5,100,000	7,160,714	7,034,077	1,059,255	2,550,000	9,149,671	9,952,665	932,618
	<u>23,834,737</u>	<u>25,113,409</u>	<u>24,787,736</u>	<u>2,346,794</u>	<u>18,094,813</u>	<u>26,807,746</u>	<u>27,791,162</u>	<u>2,021,120</u>

2.2.2 ආදායම් රැස් කිරීමේ කාර්ය සාධනය

(අ) සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට හිඟ ආදායම රු.2,021,120 ක්වූ අතර වර්ෂයේ බිල් කිරීම් රු.25,113,409 ක් විය. ඒ අනුව රැස්කළ යුතු සමස්ත ආදායම රු.27,134,529

ක් වුවද, රැස්කරන ලද ආදායම රු.24,787,736 ක් වීමෙන් තවදුරටත් රැස්කළ යුතු ආදායම ප්‍රතිශතයක් ලෙස සියයට 8.64 ක මට්ටමක පැවතුණි.

(ආ) සමාලෝචිත වර්ෂයේ ඇස්තමේන්තුගත ආදායම්, රැස්කළ ආදායම සමඟ සැසඳීමේදී කුලී ආදායම් විෂයයේ රැස්කළ ආදායම ඇස්තමේන්තුගත ප්‍රමාණයට වඩා සියයට 10 කින් අඩුවී තිබුණු අතර බලපත්‍ර ගාස්තු හා වෙනත් ආදායම් ඇස්තමේන්තු ප්‍රමාණයට වඩා පිළිවෙලින් සියයට 62.56 කින් හා 37.92 කින් වැඩි වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කාර්ය සාධනය

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විභරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටුකළ යුතුව තිබුණු කර්තව්‍යයන් ඉටුකිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

අපේක්ෂිත නිමවුම් මට්ටම ලබා නොගැනීම

පළාත් සභා ප්‍රතිපාදන වෙන්කරගෙන තිබුණු ඇස්තමේන්තු වටිනාකම රු.4,000,000 ක්වූ කර්මාන්ත 07 ක් හා කැගල්ල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන වැඩ සටහන මගින් ප්‍රතිපාදන වෙන්කර ගෙන තිබුණු ඇස්තමේන්තු වටිනාකම රු.970,000 ක්වූ කර්මාන්ත 02 ක් සමාලෝචිත වර්ෂය තුළ ක්‍රියාත්මක කර නොතිබුණි.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

සමාලෝචිත වර්ෂයේදී අලාභ හා හානි වෙනුවෙන් අයකර ගත් වන්දි මුදල්, ත්‍යාග හා ආදායම් ලැබීම් රු.305,048ක් 2025 මැයි වන විටත් පොදු තැන්පත් ගිණුමේ රඳවාගෙන තිබුණු අතර ඉකුත් වර්ෂයේදී ආපසු අයකරගෙන තිබුණු බහුකාර්ය සංවර්ධන සහායක පුහුණුලාභීන්ට වැඩිපුර ගෙවන ලද දීමනා රු.201,048 ක් හා ක්‍රීඩාංගනය වෙන්කිරීම සඳහා 2023 හා 2024 වර්ෂ වලදී අයකර ගෙන තිබුණු රු.196,000 ක් නිරවුල් නොකර සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් පොදු තැන්පත් ගිණුමේ රඳවාගෙන තිබුණි.

3.3 මානව සම්පත් කළමනාකරණය

- (අ) 1991 සිට 2014 දක්වා කාලපරිච්ඡේදයට අදාළව සේවකයින් 19 දෙනෙකුගෙන් අයවියයුතු සේවක ණය රු.92,739ක් සමාලෝචිත වර්ෂය තුළදී ද නිරවුල් කර නොතිබුණි.
- (ආ) මියගිය, විශ්‍රාම ගිය හා ස්ථාන මාරුවී ගිය සේවකයින් 10 දෙනෙකුට අදාළ සේවක ඇප තැන්පතු රු.39,919 ක් සමාලෝචිත වර්ෂය අවසානය වන විටත් නිරවුල් කර නොතිබුණි.

3.4 වත්කම් කළමනාකරණය

පහත කරුණු නිරීක්ෂණය විය.

- (අ) 2019 සැප්තැම්බර් 07 දින පරිත්‍යාග ලෙස ලැබී තිබුණු මාර්ග පිරිසිදු කිරීමේ යන්ත්‍රය ලද දින සිට භාවිතයට නොගෙන නිෂ්කාර්යයව පැවතුණි.
- (ආ) ප්‍රාදේශීය සභාව සතු රු.539,000 ක තක්සේරු වටිනාකමකින් යුත් ට්‍රේලර් 02 ක් ප්‍රයෝජනයට ගතහැකි මට්ටමක පැවැතිය ද, ලියාපදිංචි සහතික හෝ ලියාපදිංචි අංක නොතිබීම නිසා ධාවනයේ යොදවා නොතිබුණි. එමෙන්ම එම ට්‍රේලර් දෙක වත්කම් ලේඛනවලට ද ඇතුළත් කර නොතිබුණි.

3.5 ප්‍රසම්පාදනය

2024 නොවැම්බර් මාසයේදී රු.2,059,336 ක් (වැට් සහිත) වැයකර ටයර් 26 ක් හා ටියුබ් 12 ක් මිළදී ගෙන තිබුණ ද, ඉන් ටයර් 21 ක් හා ටියුබ් 10 ක් 2025 මැයි වන විටත් නිෂ්කාර්යයව පැවතුණි.

3.6 කොන්ත්‍රාත් පරිපාලනය

යටියන්තොට ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීමේ කර්මාන්තයේ අවසාන බිල්පත මගින් මිළ විවලන වෙනුවෙන් රු.45,735 ක් වැඩිපුර ගෙවා තිබුණි.

4. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

අයවැය පාලනය

පහත සඳහන් කරුණු හේතුවෙන් වාර්ෂික අයවැය මූල්‍ය පාලන කාරකයක් ලෙස යොදා ගැනීමට සභාව අපොහොසත් වී තිබුණි.

(අ) සමාලෝචිත වර්ෂයේ වැය විෂයයන් 37 කට අදාළව එකතුව රු.6,824,255 ක්වූ ශුද්ධ ප්‍රතිපාදනයම ඉතිරි වී තිබිණි.

(ආ) සමාලෝචිත වර්ෂයේ වැය විෂයයන් 59 කට අදාළව එකතුව රු.44,708,862 ක්වූ ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 25.69 සිට සියයට 99.68 දක්වා පරාසයක ඉතිරි වීම් පැවතුණි.



ඩබ්.වී.ඒ.එස්. පුෂ්පකුමාරි,

ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති,

විගණකාධිපති වෙනුවට.

ඩබ්ලිව්.වී.එස්. පුෂ්පකුමාරි
ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති
ජාතික විගණන කාර්යාලය